

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලබමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාතර්ථ

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) ඇත්කඳුර පුරන්ද්‍රගම ගොඩනැගිල්ලේ සවි කරන ලද එකතු වටිනාකම රු.මිලියන 4.02 ක් වූ සූර්ය පැනලය හා වැසි ආවරණයේ වටිනාකම යන්ත්‍රෝපකරණ යටතේ ගිණුම් ගත නොකර ඉඩම් හා ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව.	ස්ථාවර වත්කම් නිසි පරිදි හඳුනාගෙන නිවැරදි වර්ගීකරණය යටතේ දැක්විය යුතුය.
(ආ) එකතු වටිනාකම රු.418,050 ක් වූ ආරක්ෂිත කැමරා පද්ධතිවල වටිනාකම යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ යටතේ ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව.	ස්ථාවර වත්කම් මිලදී ගැනීම් නිසි පරිදි හඳුනාගෙන නිවැරදි වර්ගීකරණය යටතේ දැක්විය යුතුය.

- (ඇ) පුස්තකාල සඳහා පරිත්‍යාග ලෙස ලබා දී තිබූ පොත්වල වටිනාකම රු.52,413ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි. ඉදිරියේදී නිවැරදි කරන බව. නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ අවසානයට අඩුවෙන් ප්‍රතිපූර්ණය වූ රු.47,033 ක ස්ථිර කාර්ය මණ්ඩලයේ වැටුප් වියදම් ලැබිය යුතු ශේෂයක් ලෙස ගිණුම් ගත කර නොතිබුණි. ඉදිරියේදී නිවැරදි කරන බව. ලැබිය යුතු ශේෂයන් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 02 ක ශේෂයන් සහ ඒවාට අදාළ උපලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 1.78 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනසට හේතු පරීක්ෂා කර නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
එකතුව රු.මිලියන 15.37ක් වූ ගිණුම් විෂයයන් 02 ක උපලේඛන ඉදිරිපත් නොවීම නිසා ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	2025 වර්ෂයේ සිට ලේඛනයක් නඩත්තු කර යාවත්කාලීනව පවත්වාගෙන යන බව.	විගණනය වෙත ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 571	වර්ෂ 2 කට වැඩි රු. මිලියන 1.77 ක් වූ කල් ඉකුත් වූ ශේෂ 73 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 6.82 ක් වූ අතර ,ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 4.82 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම රු	බිල් කළ ආදායම රු	රැස් කළ ආදායම රු	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු	ඇස්තමේන්තු ගත ආදායම රු	බිල් කළ ආදායම රු	රැස් කළ ආදායම රු	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු
බදු	772,750	1,008,578	973,152	59,494	663,000	812,853	821,629	24,068
කුලී	259,200	327,096	325,696	-	343,200	129,540	140,680	(1,400)
බලපත්‍ර ගාස්තු	321,350	542,075	-	542,075	86,200	329,259	329,259	-
වෙනත් ආදායම්	7,295,050	5,226,031	5,293,767	45,987	2,058,500	6,112,507	6,100,679	113,723
	8,648,350	7,103,780	6,592,615	647,556	3,150,900	7,384,159	7,392,247	136,391

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්ෂාදානය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) වරිපනම් හා බදු		
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) උප වගන්තිය ප්‍රකාරව සභා බල ප්‍රදේශය තුළ පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශය 05 ක වරිපනම් බදු සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	වරිපනම් බදු පැනවීම සඳහා අවශ්‍ය වාර වාර්තා ලබා ගැනීම සිදු කරමින් පවතින බව.	වරිපනම් අය කළ යුතු සියළු දේපලවලින් කාලීනව ආදායම් රැස් කළ යුතු අතර එසේ නොකිරීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

(ආ) කුලී

2017 වර්ෂයේ සිට, මාසිකව රු.200 ක කුලියකට බදු දී තිබුණු, භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින කඩ කාමර 10 ක් ඒවා බදු දුන් දිනයේ සිට වරින් වර වසා දමා තිබුණු අතර , මෙම කඩ කාමර අළුත්වැඩියා කිරීමට සභාව කටයුතු කර නොතිබුණි.

ඉඩමේ අයිතිය නීත්‍යානුකූලව සභාව වෙත පවරාගෙන කඩ කාමර අළුත්වැඩියා කිරීමට කටයුතු කරන බව.

වසා දමා ඇති කඩ කාමර 10 අලුත්වැඩියා කර නිවැරදි ටෙන්ඩර් පටිපාටියට අනුව පාර්ශවයන්ට ලබා දී ආදායමක් උපයා ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.මිලියන 0.13ක් හා මුද්දර ගාස්තු රු.මිලියන 4.62 ක් විය.

හිඟ ආදායම් රැස් කිරීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අය කරගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳ නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිදේර්ශය

සභා බල ප්‍රදේශය තුළ පිහිටි ආයුර්වේද මධ්‍යස්ථාන තුන සඳහා ආයුර්වේද වෛද්‍යවරු එක් අයෙකු පමණක් සේවයේ යෙදී සිටින අතර, ප්‍රදේශයේ ජනතාවට සතියේ දින 05 තුළ ප්‍රතිකාර ලබා ගැනීම අවස්ථාව අවම වී තිබුණි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින සේවක හිඟය හේතුවෙන් අවශ්‍ය නඩත්තු නිසි පරිදි සිදු නොවීම නිසා ඔසු උයන විනාශ වී තිබුණු අතර ස්ථානික ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කර ගැනීමේ අපහසුව නිසා බැහැර වන ඖෂධ ප්‍රමාණය වැඩි වී තිබුණි.

පුරප්පාඩු තනතුරු සඳහා ඉල්ලීම් කර ඇති බව.

පුරප්පාඩු තනතුරු කඩිනමින් සම්පූර්ණ කර වඩා ඵලදායී සේවාවක් ලබා දීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සභාව විසින් මිලදී ගත් රු.217,931 ක් වටිනා තොග අයිතම 265 වසර 01 ත් 09 ත් අතර කාලයක සිට භාවිතා කිරීමකින් තොරව ගබඩාවේ නිෂ්කාර්යව පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අවශ්‍යතාවය නිවැරදිව හඳුනානොගෙන සිදු කරන ලද මිලදී ගැනීම් හේතුවෙන් අලාභයක් සිදුවී ඇතිද යන්න පරීක්ෂා කර ඒ සඳහා වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂය සඳහා පරිසර බලපත්‍ර ලබා ගතයුතු ආයතන 155 ක් බලපත්‍ර ලබා නොගැනීම නිසා බලපත්‍ර ගාස්තු වශයෙන් රු.මිලියන 0.46 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.මිලියන 0.30 ක් සභාව අය කරගෙන නොතිබුණු අතර පරිසරයට වන හානිය පිළිබඳ සභාවේ අවධානය යොමු වී නොතිබුණි.	ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර පාරිසරික බලපත්‍ර ක්‍රමවේදයකට කඩිනමින් අනුමත කරවා ගැනීමට කටයුතු කරන බව.	පරිසර බලපත්‍ර ලබා ගත යුතු නමුත් ලබාගෙන නොමැති ආයතන සම්බන්ධව වහාම ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සභාව සතු අක්කර 01 ක් වූ තේ වගා කළ භූමියෙන්, 2024 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා නෙළා තිබුණු තේ දළ සහ අලෙවි කර තිබුණු තේ දළ ප්‍රමාණ පරීක්ෂාවේදී තේ දළ කිලෝ 354 ක් අස්ථානගත වී ඇති බැවින් එමගින් සභාවට රු.78,319 ක ආදායමක් අහිමි වී තිබුණි.	ඇසුරුම් වල බර, තෙතමනය සඳහා සහ මේරු දළ මෙන්ම සියයට දෙකක සාමාන්‍ය බර අඩු වන බව.	අසාමාන්‍ය අපතය සම්බන්ධයෙන් හේතු පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගත යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) පුරන්තැගුම ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේ දී රු.මිලියන 34.77 ක් වැයකර ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ලට ආබාධිත අයට යාම වෙනුවෙන් විදුලි සෝපානයක් සවිකර තිබුණ ද, ඒ තුළින් රෝද පුටුවක් භාවිතා කරන ආබාධිත පුද්ගලයෙකුට එයට ප්‍රවේශ වීමට ඉඩ පහසුකම් නොමැති වූ අතර 2017 වර්ෂයේ සිටම විදුලි සෝපානය ක්‍රියාවිරහිත වී තිබුණි.	යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති බව.	අවශ්‍යතාවය නිසි පරිදි හඳුනා නොගෙන දරා ඇති මෙවැනි වියදම් සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් වගකීමට යටත් කළ යුතුය.
(ආ) පුර නැගුම ව්‍යාපෘතිය යටතේ අංග සම්පූර්ණ උත්සව ශාලාවක් ලෙස ඉදිකර තිබූ බහු කාර්යය ගොඩනැගිල්ල උෂ්ණ උපයෝජිතව පැවතුණි.	උෂ්ණ උපයෝජනයක් සිදු නොවන බව.	බහු කාර්යය ගොඩනැගිල්ල ඵලදායීව භාවිතයට ගැනීමට සැලැස්මක් සකස් කළ යුතුය.

3.5 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
සමාලෝචිත වර්ෂය තුළ විදුලි භාණ්ඩ මිලදී ගැනීමට ආයතන 05 කින් ලද මිල ගණන් සසඳා ආසන්නතාවය හා අඩුම මිල යන කරුණු සැලකිල්ලට ගෙන මිලදී ගැනීම් සිදු කරන ලෙස මුදල් කමිටුව තීරණය කර තිබුණ ද ඊට අනුකූල නොවී කටයුතු කිරීමෙන් සභා අරමුදලට රු.මිලියන 0.17 ක පාඩුවක් සිදු වී තිබුණි.	මුදල් කාරක සභාවේ තීරණ මත කටයුතු කරන බව.	එවැනි පාඩු අනාගතයේ සිදු නොවන පරිදි නිසි සැලකිල්ලෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු අතර සිදු වූ පාඩුව වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගත යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය අවසන් දිනට තෘතීයික ගණයට අයත් තනතුරු 01 ක හා ද්විතීයික ගණයට අයත් තනතුරු 05 ක අතිරික්තයක් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී අනුමත කර ගැනීමට නියමිත බව.

නිදේර්ශය

සභාවේ කාර්යයන් හා විෂය පථයන් අනුව කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කර ඒ අනුව කාර්යය මණ්ඩලය කළමනාකරණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාණිජ ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කර තිබුණු ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් පුරන්ගුම පරිශ්‍රය ආශ්‍රිත ඵලවත් වගා ව්‍යාපෘතිය මගින් යෝජිත ඉලක්ක සපුරා ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී කෘෂිකර්ම උපදේශකගේ නිර්දේශ මත වගා කටයුතු ආරම්භ කරන බව.

නිදේර්ශය

පවතින සම්පත් හා අරමුදල් සැපයීම සැලකිල්ලට ගෙන ක්‍රියාකාරී සැලැස්ම විද්‍යාත්මකව සකස් කර ක්‍රියාත්මක තත්වයට පත් කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

වියදම් විෂයන් 05 ක අනුමත සීමාව ඉක්මවා රු.මිලියන 2.46 ක වියදම දරා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි වර්ෂයේදී අඩුපාඩු ඇති නොවීමට කටයුතු කරන බව.

නිදේර්ශය

අයවැය කළමනාකරණ පාලන ක්‍රමයක් වශයෙන් භාවිතා කළ යුතුය.